

1.1 තත්වගණනය කළ මතය

මගනැගුම උපදේශන හා ව්‍යාපෘති කළමනාකරණ සේවා පුද්ගලික සමාගමේ ("සමාගම") 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍යතත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීම් ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතියටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක්ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සමාගමේ අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පඨයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණ	කළමනාකරණ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) ගිණුම් වර්ෂය අවසන් වන දිනට සමාගම විසින් භාවිතාකරනු ලැබූ සම්පූර්ණයෙන්ම ක්ෂය වී අවසන්ව තිබූ වත්කම් පිරිවැය රු. 11,136,638 ක් විය. කෙසේ නමුත්, දේපල පිරියත හා උපකරණ ගිණුම් ප්‍රමිතය (ශ්‍රී.ලං.ගි.ප්‍ර.-16) අනුව වත්කම් ප්‍රත්‍යාගණන කිරීමට හෝ නැවත දැක්වීමට අදාළ ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.</p>	<p>ප්‍රත්‍යාගණන සිදුවෙමින් පවතී.</p>	<p>වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතුය.</p>
<p>(ආ) සමාගමේ මූල්‍ය ප්‍රකාශනය අනුව, මාර්ග සංවර්ධන අධිකාරියෙන් සහ මගනැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගමෙන් ලැබුණු එකතුව රු. 978,530 ක් සහ රු. 882,118 ක් වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ලෙස පෙන්වා තිබුණි. කෙසේ නමුත්, මාර්ග සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන වල එකී ශේෂය මගනැගුම උපදේශන හා කළමනාකරණ සේවා පුද්ගලික සමාගමේ අත්තිකාරම් ගෙවීම් ලෙස වාර්තා වී නොතිබුණි.</p>	<p>පිළිගෙන ඇත.</p>	<p>කළමනාකරණය විසින් වෙනස්වීම් සැසඳීමට සහ නිවැරදි කිරීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතුය.</p>

- (ඇ) සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත අදහස් දක්වා නොමැත. එම වෙනස්වීම් සැසඳීම සහ නිවැරදි කිරීම කළ යුතුය.
- වර්ෂයේ ආදායම රු.190,605,538 ක් විය.
කෙසේ නමුත් එකතු කළ අගය මත බදු වර්තා අනුව එය රු.188,435,923 ක් විය.
එම නිසා මූල්‍ය ප්‍රකාශනවල ආදායම සහ එකතු කළ අගය මත බදු ආදායම අතර රු. 2,169,615 ක වෙනසක් විගණනයේ දී නිරීක්ෂණය විය.
- (ඈ) මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති ආදායම සහ අදහස් දක්වා නොමැත. එම වෙනස්වීම් සැසඳීම සහ නිවැරදි කිරීම කළ යුතුය.
- ආර්ථික සේවා ගාස්තු ආදායම අතර රු.1,810,434 ක වෙනසක් විගණනයේ දී නිරීක්ෂණය විය.

1.5.2 සැසඳීම් නොකළ පාලන ගිණුම් හෝ වාර්තා

අයිතමය	මූල්‍ය ප්‍රකාශන අනුව (රු.)	අනුරූප වාර්තා අනුව (රු.)	වෙනස (රු.)	කළමනාකරණ අදහස්	නිර්දේශ
මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලැබිය යුතු අගය	118,406,020	110,252,492	8,153,528	සැසඳීම් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් පවතී.	වෙනස්වීම් සැසඳීම සහ නිවැරදි කිරීම කළ යුතුය.
මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු අගය	1,216,330	-	1,216,330	දිර්ඝ කාලයක සිට පවතින හිඟයක් මෙම ශේෂයේ ඇතුළත් වේ.	වෙනස්වීම් සැසඳීම සහ නිවැරදි කිරීම කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු දෑ

විගණන නිරීක්ෂණ	කළමනාකරණ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.52,696,059 ක් වූ වැඩ බිල්පත් මත මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලැබිය යුතු සහ ව්‍යාපෘති මත වූ රැඳවුම් මුදල් වර්ෂ 3-5 ක කාලයක සිට අයකර ගැනීමකින් තොරව රඳවා ගෙන තිබුණි.	පිළිගෙන ඇත.	ගෙවිය යුතු ශේෂය පියවීමට කළමනාකරණය වහාම කටයුතු කළ යුතුය.

1.6.2 ගෙවිය යුතු දෑ

විගණන නිරීක්ෂණ	කළමනාකරණ අදහස් දැක්වීම	නිර්දේශය
මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගමට ගෙවිය යුතු එකතුව රු.2,030,805 ක මුදල වර්ෂ 02 කාලයක සිට පියවීමට කටයුතු නොකර රඳවා ගෙන තිබුණි.	පිළිගෙන ඇත.	ගෙවිය යුතු ශේෂය පියවීමට කළමනාකරණය වහාම කටයුතු කළ යුතුය.
ඇතැම් ව්‍යාපෘතීන්ට අදාළ ගෙවිය යුතු රැඳවුම් මුදල් ශේෂය රු.24,612,484 ක් වසර 05 ක කාලයක සිට පියවීමට කටයුතු නොකර රඳවාගෙන තිබුණි.	පිළිගෙන ඇත.	ගෙවිය යුතු ශේෂය පියවීමට කළමනාකරණය වහාම කටයුතු කළ යුතුය.

1.7 නීතිරීති රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

නීතිරීති රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම	කළමනාකරණ අදහස් දැක්වීම	නිර්දේශ
(අ) 1983 අංක 12 දරන පාරිතෝෂිත දීමනා ගෙවීම් පනත.	සමාගම ජීවන වියම් දීමනාව නොසලකා මුලික වැටුප පදනම් කරගෙන පාරිතෝෂිත සඳහා වෙන්කිරීම් ගණනය කර ගෙවීම් සිදු කර තිබුණි.	පිළිගෙන නිවැරදි කිරීමට එකඟ වෙමි.	පාරිතෝෂික වෙන්කිරීම් ගණනය කිරීමේදී ජීවන වියදම් දීමනාව සැලකිල්ලට ගත යුතුය.
(ආ) 2015 ජුනි 17 දිනැති අංක PED12/ දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය.	වක්‍රලේඛයේ 2.1 වගන්තියේ දක්වා ඇති සීමාවන්ට පටහැනිව සමාගමේ සභාපතිට සහ විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ට එකතුව රු.3,313,000 ක් මාසිකව වැඩිපුර ගෙවා තිබුණි. වක්‍රලේඛයේ 2.7 වගන්තියට පටහැනිව සමාගම විසින් දුර ප්‍රමාණය සැලකිල්ලට නොගෙන අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් 06 දෙනෙකු සඳහා එකතුව රු.450,000 ක් වූ ගමන් වියදම් සහ එකතුව රු.2,147,000 ක් වූ ප්‍රවහාන දීමනා ගෙවා තිබුණි.	අදහස් දක්වා නොමැත. අදහස් දක්වා නොමැත.	සමාගම රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයට අනුකූල විය යුතුය. සමාගම රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයට අනුකූල විය යුතුය.
(ඇ) 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය.	මාර්ගෝපදේශයේ 3.2 වගන්තියට අනුව ප්‍රසම්පාදන වටිනාකම රු.මිලියන 5 ට වැඩිවන විට ජාතික තරඟකාරී ලංසු තැබීමේ ක්‍රමය අනුගමනය කළ යුතුය. කෙසේ වුවද, එයට පටහැනිව සමාගම වෙළඳපල මිල සෑදුණුම් ක්‍රමය අනුගමනය කර තිබුණි. මාර්ගෝපදේශයේ 6.2.2 වගන්තිය අනුව ලංසු කැඳවීමේ අවම කාල සීමාව දින 07 ක් වූ අතර එය ලංසුකරුවන් සඳහා ලබා දී නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	සමාගම රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයට අනුකූල විය යුතුය.

- (ඇ) 2015 මැයි 25 දිනැති අංක 01/2015 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය 2016 ඔක්තෝබර් 27 දිනැති අංක 01/2015(i) මඟින් සංශෝධනය කරන ලදී. වකුලේඛයේ 3.3 වගන්තියට පටහැනිව හිමිකම් ලබා සීමාව ඉක්මවා සමාගමේ නිලධාරීන් හට එකතුව රු.864,333 ක් වූ වාහන සහ ප්‍රවාහන දීමනාව සමාලෝචිත වර්ෂය තුළ සමාගම ගෙවා තිබුණි.
- (ඉ) 2015 මැයි 25 දිනැති අංක 01/2015 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය. වකුලේඛයේ 3.1 වගන්තියට පටහැනිව හිමිකම් ලබා සීමාව ඉක්මවා සමාගමේ නිලධාරීන් හට එකතුව රු.531,173 ක් වූ ඉන්ධන දීමනාව සමාගම ගෙවා තිබුණි.
- (ඊ) 2003 PED 12/දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය. වකුලේඛයේ 9.4 වගන්තියට පටහැනිව අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයට අනුයුක්ත කරන ලද නිලධාරීන් සඳහා වටිනාකම රු. 1,902,075 ක වැටුප් සහ වටිනාකම රු.46,962 ක ප්‍රසාද දීමනා සමාලෝචිත වර්ෂය තුළ ගෙවා තිබුණි.

02. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 12,777,133 ක බදු පසු ලාභයේ වටිනාකම සහ පසුගිය වර්ෂයේ බදු පසු ලාභයේ වටිනාකම රු. 58,154,354 ක් විය. එම නිසා රු.45,377,221 ක මූල්‍ය ප්‍රතිඵලයේ පිරිහීමක් නිරීක්ෂණය විය. පෙරමුසු විකුණුම්, ප්‍රවාහන අදායම අඩුවීම සහ පරිපාලන පිරිවැය, ක්ෂයවීම් සහ ක්‍රමක්ෂය පිරිවැය වැඩිවීම පිරිහීමට හේතු වේ.

2.2 අනුපාත විශ්ලේෂණය

	2018	2017
ජංගම වත්කම් අනුපාතය	1.79	1.48
ක්ෂණික අනුපාතය	1.76	1.47
මුළු ආදායම මත බදු පෙර ලාභය	22.25%	64.7%
මෙහෙයුම් ආදායම මත බදු වලට පෙර ලාභය	(63.10%)	(3.11%)

ජංගම වත්කම් අනුපාතය සහ ක්ෂණික අනුපාතය අනුව, සමාලෝචිත වර්ෂය තුළ කළමනාකරණය විසින් පිළිගත හැකි ද්‍රවශීලතා මට්ටමක් පවත්වාගෙන යන බව නිරීක්ෂණය විය.

සමාගමේ මුළු ආදායම මත බදු පෙර ලාභය භාවිතා කිරීමෙන් ගණනය කරන ලද අනුපාතය ප්‍රකාරව සමාගමේ ලාභදායීත්වය විශාල ලෙස පහත වැටී තිබුණි.

මෙහෙයුම් ආදායම මත පමණක් උපයන ලද බදු පෙර ලාභය උපයෝගී කර ගනිමින් ගණනය කරන ලද අනුපාතය ප්‍රකාරව සමාගමේ මෙහෙයුම් කටයුතු ලාභ ඉපයීමකින් තොරව සමාගම ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය විය. ප්‍රධාන වශයෙන් පොළී ආදායම වැනි වෙනත් ආදායම් උපයෝගී කර ගනිමින් සමාගම ලාභ උපයන බව තවදුරටත් නිරීක්ෂණය විය.

03. මෙහෙයුම් සමාලෝචනය

3.1 නිශ්ක්‍රීය හෝ උන උපයෝජිත දේපළ, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණ	කළමනාකරණ අදහස් දැක්වීම	නිර්දේශය
-----	-----	-----
2018 ජනවාරි 29 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව සමාගම විසින් රු.මිලියන 13.6 ක පිරිවැයට මිලදී ගන්නා ලද බැංකෝ ලෝඩ්‍ර් දෙක පෙබරවාරි සිට දෙසැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ සාමාන්‍යයෙන් දිනකට පැය 1.8 හා පැය 0.5 ක් පමණක් ක්‍රියාත්මක විය.	පිළිගෙන ඇත.	සමාගම විසින් මිලදී ගන්නා ලද බැංකෝ ලෝඩ්‍ර් වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට කළමනාකරණය කඩිනම් පියවර ගත යුතුය.

04. වගවීම සහ යහ පාලනය

4.1 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණ	කළමනාකරණ අදහස් දැක්වීම	නිර්දේශය
-----	-----	-----
සමාගම සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.	අදහස් දක්වා නොතිබුණි.	සමාගමේ කළමනාකරණය සෑම වර්ෂ 04 ක් සඳහාම වක්‍රීය පදනම මත සංයුක්ත සැලැස්මක් පිළියෙල කළ යුතුය.

4.2 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණ	කළමනාකරණ අදහස් දැක්වීම	නිර්දේශය
-----	-----	-----
සමාගම ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.	අදහස් දක්වා නොතිබුණි.	සමාගමේ කළමනාකරණය වාර්ෂිකව පිළියෙල කර යුතුය.

4.3 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණ

කළමනාකරණ අදහස් දැක්වීම

නිර්දේශය

සමාගමේ අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබුණි.

අදහස් දක්වා නොතිබුණි.

සමාගමේ අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කළ යුතුය.

4.4 විගණන කමිටුව

විගණන නිරීක්ෂණ

කළමනාකරණ අදහස් දැක්වීම

නිර්දේශය

මාර්ග සංවර්ධන සමාගම සහ රේඛීය අමාත්‍යාංශයේ එකඟතාවයෙන් විගණන සහ කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීමට පියවර ගෙන නොතිබුණි.

අදහස් දක්වා නොතිබුණි.

මාර්ග සංවර්ධන සමාගම සහ රේඛීය අමාත්‍යාංශය එකඟතාවයෙන් සමාගමේ විගණන හා කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කළ යුතුය.